

කාර්ය පත්‍රිකාව 14.1

ප්‍රතිගත



උපදෙස්

♣ A හා B කොටස් යා කරන්න

A

- i. රු . 3000 න් $\frac{3}{100}$ ක්
- ii. රු . 100 න් $\frac{5}{100}$ ක්
- iii. රු . 500 න් $\frac{8}{100}$ ක්
- iv. රු . 1000 න් $\frac{10}{100}$ ක්
- v. රු . 2000 න් $\frac{1}{100}$ ක්

B

- i. $100 \times \frac{5}{100} = \text{රු . } 5$
- ii. $1000 \times \frac{10}{100} = \text{රු . } 100$
- iii. $2000 \times \frac{1}{100} = \text{රු . } 20$
- iv. $3000 \times \frac{3}{100} = \text{රු . } 90$
- v. $500 \times \frac{8}{100} = \text{රු . } 40$

♣ අපට එදිනෙදා ජීවිතයේ කටයුතු කිරීමේදී හමුවන බදු වර්ග කිහිපයක් ලියන්න (පෙළ පොතෙහි 137 පිටුව කියවීමෙන් ද තොරතුරු ලබා ගත හැකිය)

.....

.....

.....

♣ ගැලපෙන සේ යා කරන්න

A

B

i. පළාත් පාලන ආයතන තුළින් අය කරයි. (නගර සභා , මහ නගර සභා , ප්‍රාදේශීය සභා)	නිරු බදු
ii. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අය කරයි	VAT බදු
iii. පුද්ගලයාගේ දේපල වලින් හෝ ආදායමෙන් අය කරයි	වරිපනම් බදු
iv. හාණ්ඩ හා සේවා මත අය කරයි	ආදායම් බදු

♣ හිස්තැන් පුරවන්න

භාණ්ඩයේ වටිනාකම	බදු මුදල	ගෙවිය යුතු මුදල
රු . 1000	රු . 100 (තීරු බදු)	රු . 1100
රු . 2000	රු . 60 (තීරු බදු)	රු
රු . 550	රු . 80 (VAT බදු)	රු
රු . 800	රු . 50 (VAT බදු)	රු
රු . 2000	රු (තීරු බදු)	රු . 2500
රු . 8000	රු (තීරු බදු)	රු . 8300
රු	රු . 500 (VAT බදු)	රු . 6500
රු	රු . 1200 (තීරු බදු)	රු . 12200
රු . 20000	රු . 5000 (තීරු බදු)	රු
රු . 55000	රු (තීරු බදු)	රු

♣ වරිපනම් බදු ඇසුරෙන් පහත ඇති වගුව සම්පූර්ණ කරන්න

මුදල	වර්ෂයකට බදු මුදල	කාර්තුවකට බදු මුදල (මාස 3 කට)
i. රු . 30000	රු . 4000	රු
ii. රු . 5000	රු . 1000	රු
iii. රු . 60000	රු . 8000	රු
iv. රු . 45000	රු	රු . 600
v. රු . 10000	රු	රු . 50
vi. රු . 80000	රු	රු . 2000

කාර්ය පත්‍රිකාව 14.2

ප්‍රතිශත



උපදෙස්

- පහත භිස්තූන් සම්පූර්ණ කරන්න

මුදල	පොලිය
රු . 100	රු .10
රු .200	රු .20
රු .300	රු
රු .400	රු
රු .700	රු
රු .900	රු
රු .1000	රු
රු .1500	රු



මුදල	අවුරුදු ගණන	පොලිය
රු . 200	1	රු . 50
	2	රු . 100
	3	රු . 150
	4	
	5	
	6	
	7	
	8	
	9	
	10	

♣ පහත වගුව සම්පූර්ණ කරන්න

මුදල	වර්ෂයකට පොලිය	සියයට අගය (ප්‍රතිශතය %)
රු . 100	රු . 5	$\frac{5}{100} = 5\%$
රු . 100	රු . 8	 =
රු . 200	රු . 50	$\frac{50}{200} = \frac{25}{100} = 25\%$
රු . 50	රු . 2	$\frac{2}{50} = \frac{4}{100} = \dots\dots\dots$
රු . 300	රු . 30	$\frac{30}{300} = \frac{\dots\dots}{100} = \dots\dots\dots$
රු . 700	රු . 21	 = 3%
රු . 800	රු . 24	 =